

දුරකථන) 0112669192 , 0112675011
තොත්ලපොෂී) 0112698507 , 0112694033
Telephone) 0112675449 , 0112675280

තැපයේ) 0112693866
පෙක්ස්) 0112693869
Fax) 0112692913

විද්‍යුත් තෝරාල) postmaster@health.gov.lk
මීත්‍යාචාරු මුකඩානී)
e-mail)

වෙබ් පැවත) www.health.gov.lk
මිනෙයත්තාම ලිඛිත සඳහා)
website)



හෙතු පිළිවු සංඛ්‍යාව) ඔස්ට්‍රිලීය/රෑජ්‍යාධිකම්/01/2021
නීතු නිල)
My No.)

මුදල පිළිවු)
ඉමතු නිල)
Your No.)

දිනය) 2021.07. 12
තික්ති)
Date)

**සුවසිරිපාය
සුවසිරිපාය
SUWASIRIPAYA
සොංඩ ආමාන්ජනය
ස්‍යාංසා ආමාන්ජනය
Ministry of Health**

පොදු ව්‍යුත්තේ ලිපි අංක - 02-54/2021

පළාත් යොවන ලේකම්වරයේ,
නියෝජන අධ්‍යක්ෂ ජනරාල් - ඉ ලංකා ජාතික රෝගල,
පළාත් යොවන දේවා අධ්‍යක්ෂවරයේ,
රේඛීය ආමාන්ජනය යටත ගැනීන සියලුම රෝගල් අධ්‍යක්ෂවරයේ,
ප්‍රාදේශීය යොවන දේවා අධ්‍යක්ෂවරයේ,
අදාළ ආයතන ප්‍රධානී වෙත.

පාරිමික ජ්‍යෙෂ්ඨ වෛද්‍ය තිලභාරීන් සහ දත්ත ගෞජ වෛද්‍ය තිලභාරීන්
සඳහා වන දෙපාර්තමේන්තු විනායා - 2021 සඡේන්තූරී

2014.10.11 වනි දින හා අංක 1883/17 දුරක්ෂ ඉ ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගයේ පුද්ගල කරන ලද ඉ ලංකා යොවන දේවා දේවද්‍ය වෛද්‍ය දේවා වනවයුත් සංග්‍රහයේ 08 වනි වගන්තියේ සඳහන් පරිදී පාරිමික ජ්‍යෙෂ්ඨ වෛද්‍ය තිලභාරීන් || ජ්‍යෙෂ්ඨ උසස් කිරීමට පෙර එනම් විය දේ දෙකක කාලයක් ඇතුළත හා දත්ත ගෞජ වෛද්‍ය තිලභාරීන් යටිර කිරීමට පෙර රිකි පත්වීම් දින සිට තොවයාක කාලයක් ඇතුළත සමත් විය යුතු වන දෙපාර්තමේන්තු විනායා 2021/09/12 වන දින නිවාභ දෙමළ හා ඉංග්‍රීස් මාධ්‍යවලින් පවත්වනු ලබන බව මෙයින් නිවේදනය කරනු ලැබේ. විනායා පවත්වනු ලබන ද්‍රව්‍යයන් හා වේලාව ප්‍රවේශ පූජායේ සඳහන් කරනු ඇත.

02. සුදුසුකම්

අදාළ විනායා සම්පූර්ණ කර නොමැති, පාරිමික ජ්‍යෙෂ්ඨ වෛද්‍ය තිලභාරීන්ට සහ පත්වීම යටිර නොකරන ලද දත්ත ගෞජ වෛද්‍ය තිලභාරීන්ට මෙම විනායාට අයදුම් කළ නෑ. තවද පුරුෂයෙහි මෙම දෙපාර්තමේන්තු විනායා සම්පූර්ණ නොකරන ලද වෛද්‍ය තිලභාරීන් පරිපාලන ජ්‍යෙෂ්ඨ යොවා විශේෂයෙන් වෛද්‍ය ජ්‍යෙෂ්ඨ ප්‍රේන්ඩර් හේ තහනුරකට පත්තර ඇත්තම් එම නිලභාරීන්ටද මෙම විනායාට අයදුම් කළ නෑ.

03. අයදුම්පත්

මෙම ව්‍යුත්තේ ලිපිය අවකාශයේ දක්වා ඇති ආකෘතිය අනුව අයදුම්කරුවන් විභින් සහය කරගත යුතු අයදුම්පත් ආයතන ප්‍රධානීය වෙත 2021/08/06 වන දින ගො රට ප්‍රමත් හාර දිය යුතුය. සියලුම සුදුසුකම් සම්පූර්ණ කළ බවට ආයතන ප්‍රධානී විභින් සහතික කරන ලද අයදුම්පත් අධ්‍යක්ෂ (විනායා), යොවන ආමාන්ජනය, අංක 385, ප්‍රජා බද්ධීගෘහ විමලවාග භිම් මාවත, “සුවසිරිපාය” කොළඹ 10 යන ලිපිනයට 2021/08/12 වන දින ගො රට පෙර ලැබෙන යේ මියාපදිංචි තයැලෙන් එවිය යුතුය. සෑම අයදුම්පතුවකම දක්වා ඇති තොරතුරු මිවරදි බව ආයතන ප්‍රධානීය විභින් සහතික කර තිබිය යුතුය. තම අයදුම්පත යමග රාජකාරී ලිපිනය ගො පොදුගැලුක ලිපිනය මියන ලද රු. 45.00 ක් වනිනා මුදලද අලුත් 9"x4" ප්‍රමාණයේ මූළු කවට (02) ක් ද එම් යුතුය. ප්‍රමාද වි ලැබෙන අයදුම්පත්, අයම්පූර්ණ ගො වරදී සහිත වන අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ.

සැසු. : ආදර්ය අයදුම්පතෙහි ආකෘතිය අනුව, අයදුම්පතුව A4 විරෝධය කඩිදායික පළමු පිටුවේ අංක 1 සිට 4 (෉) දක්වා දෙවන පිටුවේ අංක 4 (ර) සිට අංක 9 දක්වාත් සහය කළ යුතුය. ඉහත ආකෘතිය අනුකූල නොවන ගෙ අයම්පූර්ණ දියලුම අයදුම්පතු තවත දැනුම්දීමක් තොරව ප්‍රතික්ෂේප කරනු ලැබේ.

04. විභාග ගාස්තු

- I. විභාගයට පළමු වරට ඉදිරිපත් වන අයදුම්කරුවන් විභාග ගාස්තුවලින් නිදහස් කරනු ලැබේ. අනෙකුත් අයදුම්කරුවන් එක් විෂයකට 1/25 මිලින් අවලංගු නොකළ මුද්දර අයදුම්පූරුයේ අවලා තමන්ගේ අත්සන සහ දිනය යොදා එවා නිකිලෝ අවලංගු කළ යුතුය.
- II. කිසිදු කරනුයේ මත මෙයේ ගෙවන ලද විභාග ගාස්තු වෙනත් විභාගයක් සඳහා මාරු කිරීමක් හෝ ආපසු ගෙවීමක් සිදුකරනු නොලැබේ.

05. විභාගයට අයදුම්කර ගණිම

- I. පිළිගත් අයදුම්පත් සඳහා අපේක්ෂකයන්ට ප්‍රවේශපත් නිකුත් කරනු ලැබේ. එම ප්‍රවේශපත් නියමිත පරිදි සම්පූර්ණ කර විභාග ගාලුධිපති වෙත ඉදිරිපත් කළ යුතුය.
- II. විභාග අපේක්ෂක / අපේක්ෂකීය විශින් විභාග ගාලුව තුළ දී විභාග ගාලුධිපතිට ස්වකිය අනන්‍යතාවය තහවුරු කළ යුතුය. එ සඳහා පහත සඳහන් චියකියටිල් ඇතුළුන් එකක් ඉදිරිපත් කළ යුතුය.
 - (අ) රාතික හැඳුනුම්පත
 - (ආ) සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ රට අදාළ ආයතනයක් මින් විධිමත් ලෙස නිකුත් කරන ලද හැඳුනුම්පත
 - (ඇ) වලංගු රියුදුරු බලපෑය
 - (ඈ) වලංගු විදේශ ගමන් බලපෑය
- III. කිසියම් නොවැළයේ හැකි හේතුවක් මත විභාග ප්‍රවේශ පත්‍රය නොලැබුනෙනාට් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අවිවිය පරිශකාතර මධ්‍යස්ථානය සහ විභාග අංශය යොයාගෙන හැකිය. එයේ ඔබේ නමව අදාළ විභාග අංශය සහ විභාග මධ්‍යස්ථානය යොයා ගෙන්නේ නම් ඔබේ ආයත්තාම ජේන්ඩර් නිලධාරිය වෙතින් අත්සන සහතික කරන ලද ලිපියක්ද සෑම වෙබ් අවිවියේ සඳහන්ව තිබූ විභාග මධ්‍යස්ථානයට පැමිණු ඔබේ අනන්‍යතාවය තහවුරුකර විභාගයට පෙනී සිටිය හැකිය. ප්‍රවේශ පත්‍ර ලැබුණු අයදුම්කරුවන් අත්සන සහතික කර යොහො පැමිණිය යුතුය. අත්සන සහතික කරන ලද ලිපිය ,හෝ ප්‍රවේශ පත්‍රය ඉදිරිපත් නොකරන අයදුම්කරුවන් ගට විභාගයට පෙනී සිටිමට ඉඩදෙනු නොලැබේ. (වෙබ් අඩවිය - www.health.gov.lk)

06. විභාග පරිපාටිය

මෙම විභාගය බ්‍රේත්, 1වන ප්‍රයෝග පත්‍ර තුනක් සහ දිංහල/දෙමළ වාචික පරිස්ථිත්‍යාක් වශයෙන් කොටස් භාජරකින් සමන්විතය. එක් එක් කොටසක් සඳහා මකුනු 100ක් බැංගින් වෙන් කොට්ඨාසී. සමන්විම සඳහා එක් කොටසකට ප්‍රතිඵල වශයෙන් පෙනී සිටි විභාගය සම්පූර්ණ කළ හැකිය. නිලධාරින් විභාගයට පෙනී සිටින පළමු අවක්ෂාලී ද අදාළ සියලුම විෂයන්ට පෙනී සිටිය යුතුය.

07. විභාග විශය නිර්දේශ මාලාව

07:1 බ්‍රේත් විභාගය

07:1:1 ආයතන සංග්‍රහය ප්‍රයෝග පත්‍රය

කාලය පැය 02 දි. ප්‍රයෝග ප්‍රයෝග පත්‍ර නිශ්චිත ප්‍රයෝග පත්‍ර සංඛ්‍යා යුතුය.

විශය නිර්දේශය

i. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය දේවා දෙපාර්තමේන්තුවේ පොදු රෙගුලාසි

ii. රාජ්‍ය දේවා කොමිෂන් සභාවී රිති භා රෙගුලාසි

iii. ආයතන සංග්‍රහය

I කොටස - VI, VII, VIII, IX, XII, XIII, XIV, XV, XVI, XVII, XVIII, XXIII, XXIV, XXV, XXVI, XXVII, XXVIII, XXX, XXXI, XXXII පරිවිශේෂයන්

II කොටස - XLVII සහ XLVIII සහ පරිවිශේෂයන්

07:1:2 රෝගල් සහ බෙහෙත් ගාලා පරිපාලනය ප්‍රයෝග පත්‍රය

කාලය පැය 1 1/2 දි. ප්‍රයෝග පත්‍ර නිශ්චිත ප්‍රයෝග පත්‍ර නිශ්චිත ප්‍රයෝග පත්‍ර සංඛ්‍යා යුතුය.

විශය නිර්දේශය

සෞඛ්‍ය දේවා සංග්‍රහය

- i. රෝගල් භා මහජන සෞඛ්‍ය පරිපාලනය
- ii. රකායනාගාර දේවා කළමනාකරනය
- iii. ඕනෑම කළමනාකරනය

07:1:3 ගෙවුම් ප්‍රශන පත්‍රය

කාලය පය 02 කී. ප්‍රශන 07 කින් ප්‍රශන 04 කට පිළිගැනීමෙහි යුතුය.

විශය හිරිදේශය

- i යොඩු දෙපාර්තමේන්තුවේ තොග කළමනාකරණය හා ගෙවුම්කරණ රේගුලයි
ii යොඩු දෙපාර්තමේන්තුව විසින් පළ කරනු ලබු කළමනාකරණ අත් පොගේම මුල්‍ය කොටස
iii වෛද්‍ය නිලධාරීන් යදා දෙනික පරිපාලන රාජකාරී යදා අදාළවන රාජ්‍ය මුල්‍ය රේගුලයි
පරිවේද I - මු.රෝ 1, 2, 78
පරිවේද II - මු.රෝ 90, 91, 101, 102, 103, 104, 105, 106, 107, 108, 109, 110, 113,
115, 118, 119
පරිවේද III - මු.රෝ 124, 125, 126, 127, 128, 131, 133, 134, 135, 136, 137, 138, 139, 140,
142, 143, 151, 152, 154, 155, 156, 189
පරිවේද V - මු.රෝ 200, 201, 215, 225, 238, 245, 255, 257, 260
පරිවේද VI - මු.රෝ 380, 381, 382, 383, 384, 385, 386, 388, 389, 390, 391, 392, 393,
394
පරිවේද VII - මු.රෝ 488, 493
පරිවේද XIII - මු.රෝ 715, 716, 756, 757, 758

ප්‍රකම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය

- 1 වතිනි පරිවේදය - කියලුම වගන්ති,
2 වතිනි පරිවේදය - 2.3, 2.4, 2.5, 2.6, 2.7, 2.8
3 වතිනි පරිවේදය - 3.1, 3.2, 3.3, 3.4, 3.5, 3.6, 3.7, 3.8, 3.9

07:2 සිංහල/ දෙමලු වාචික පරික්ෂණය

සිංහල/ දෙමලු භාෂා ප්‍රවීනතාවය මතින්ම යදා දෙපාර්තමේන්තුවේ මාත්‍රිකාලික නිලධාරීන් විසින් පවත්වනු ලබන වාචික පරික්ෂණයකි. තමන්ගේ සාමාන්‍ය රාජකාරී කටයුතු කරගෙන යාමේ දී පහැ නැගින කරනු යුත්තියෙන් සිංහල මාධ්‍ය නිලධාරීන්ට දෙමලු මාධ්‍යයන්දී, දෙමලු මාධ්‍ය නිලධාරීන්ට සිංහල මාධ්‍යයන්දී සන්නිවේදනය කිරීමට අයි හැකියාව පරින්ශීලි කරනු ලැබේ. කාලය විනාඩි 10 කි.

08. විනාඩු සම්බන්ධ රේගුලයි අනුගමනය කිරීම

අපේක්ෂකයින් විසින් වෙනත් අපේක්ෂකයෙකුගේ උත්තර පත්‍රයකින් හෝ තුමන් හෝ පොගකින්, හෝ කවර ආකාරයක සටහන් සහිත කොලයකින්, හෝ වෙනත් කියවිකින් හෝ ගෙන බලා උත්තර ල්‍රිම තහනමිය. වෙනත් අපේක්ෂකයෙකුගේ උත්තර පත්‍රය දෙය බලීමද තොකළ යුතුය. එයෙම වෙනත් අයදුම්කරුවෙකුට උදුවී කිරීමෙන් හෝ වෙනත් අයදුම්කරුවෙකුගේ හෝ පුද්ගලයෙකුගේ උදුවී බවාගැනීමෙන්ද වැළැකි කිටිය යුතුය. තවද ජ්‍යෙෂ්ඨ දුරකථන හා ඒ හා සමාන සන්නිවේදන හා විදුල්‍ය උපකරණද හා වාචික සිංහල ප්‍රකාශනය සඳහා සිංහල සිංහල සඳහා ප්‍රකාශනය දූෂ්‍යිතී ලැබීමට යටත් වනු ඇති.

09. කරණ්‍යාකර මෙම වතුලේඛ ලිපියේ අධිගු දී ඔබ ආයතනයේ දේවලයෙහි නියුතු අදාළ නිලධාරීන්ගේ දැනගතිමට සහෙළුවන්න. මෙම තොටතුට www.health.gov.lk වෙති අඩවියේ දී ඇතුළත් කර ඇති.

යායා මෙම වතුලේඛ ලිපියේ සිංහල, දෙමලු සහ ඉංග්‍රීසි නිවේදනයන්හි පාඨ අතර ගම් අනුඛලනවායන් මතුප්‍රවාහෙර සිංහල මාධ්‍ය විනාඩු නිවේදනය බලපෑවයෙම්වේ.

වාමික විවි. ගමගේ
කියෙෂ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පාලන) II
සෞඛ්‍ය අමාත්‍යාංශය
"පුව්සිර්පාය"
කොළඹ 10.

G. Mawatha
වාමික ජ්‍යෙ ගමගේ
කියෙෂ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පාලන) II
ලේකම් වෙනුවට
යොඩු අමාත්‍යාංශය

EXM

ආදර්ණ අයදුම්පත

කාරියලිය ප්‍රගෝනය සඳහා

ප්‍රධානීක ග්‍රේනියේ වෛද්‍ය නිලධාරීන් සහ දහ්ත ගලඟ වෛද්‍ය නිලධාරීන්
සඳහා වන දෙපාර්තමේන්තු විනාගය - 2021 සඡේතමේබර්

01. (අ) (i) අයදුම්කරගේ සම්පූර්ණ නම (සිංහලෙන්) :

(ii) අයදුම්කරගේ සම්පූර්ණ නම (ඉංග්‍රීසි කැපිටල් අකුරීන්) :

(iii) මුළකුරු සමග නම (සිංහලෙන්) :

(iv) මුළකුරු සමග නම (ඉංග්‍රීසි කැපිටල් අකුරීන්) :

(ආ) I නිල නාමය (අදාළ කොට්ඨාස තුළ (V) ලකුණ යොදුන්න)

I වෛද්‍ය නිලධාරී II දහ්ත ගලඟ වෛද්‍ය නිලධාරී

II සිමාවකික පත්වීම ලද දිනය

III ප්‍රධානීක ග්‍රේනියට / II ග්‍රේනියට පත්වීම ලද දිනය

02. ඔබ මෙවර විනාගයට පෙනී ඩිරීමට අපේක්ෂා කරන විෂයන් ඉඩියේ ඇති දැක්වුම තුළ (V) ලකුණ යොදුන්න. පෙනී නොකිවීන්නේ නම් (X) ලකුණ යොදුන්න.

රේගල් සහ බෙහෙරු ගාලා පරිපාලනය ආයතන සංග්‍රහය ශේෂී

සිංහල වාචක දෙමළ වාචක

03. විනාගයට පෙනී ඩිරීන මාධ්‍යය (අදාළ කොට්ඨාස (V) භර ලකුණ යොදුන්න.)

සිංහල ඉංග්‍රීසි දෙමළ

04. (අ) i. දැනට දේවය කරන ආයතනය (පැහැදිලිව සඳහන් කරන්න).

ii. මෙම ආයතනය ආයතනය වන්නේ - රේඛිය අමාත්‍යාංශයට
පළාත් සභාවට

(ආ) i. පළාත් සභාවට නම් අදාළ පළාත :.....

ii. එය ආයතනය දියුතුකිය :.....

(ඇ) ජ්‍යෙෂ්ඨ දුටුක්‍රම අංශය

(ඈ) ජාතික හඳුනුම්පත අංශය

(ඉ) පහත දැක්වා ඇති මධ්‍යස්ථාන අනුරිත විනාගයට පෙනී ඩිරීමට කැමැති විනාග මධ්‍යස්ථානයට අදාළ කොට්ඨාස (V) භර ලකුණ යොදුන්න. (දෙපාර්තමේන්තුවේ අවශ්‍යතාවයක් මත ගෝ ඩියුතියේ විනාග මධ්‍යස්ථානයකට ප්‍රමාණවත් අයදුම්කරගෙන් සංඛ්‍යාවක් නොමැති නම් ගෝ දැක්වා) ඇති මධ්‍යස්ථාන රික්ත ගෝ ඩියුතියක් අවලාභ කරනු ලබන අතර එකිනෙක මධ්‍යස්ථානයට අයදුම්කරගෙන් අයදුම්කරුවෙන් ආයතනයන් විනාග මධ්‍යස්ථානයකට ගෝ දොළඹ දේවා අධ්‍යක්ෂ ජනරාල් තිරනුය කරනු ලබන වෙනත් විනාග මධ්‍යස්ථානයකට අනුයුත් කරනු ලැබේ).

කොළඹ	<input type="checkbox"/>	කදාන	<input type="checkbox"/>	හම්බන්තොට	<input type="checkbox"/>	ප්‍රමුජාර	<input type="checkbox"/>
කඩිගර	<input type="checkbox"/>	ගල්ල	<input type="checkbox"/>	බඳුලු	<input type="checkbox"/>	වට්තියාව	<input type="checkbox"/>
කුරුණේෂ්වර	<input type="checkbox"/>	අනුරාධපුර	<input type="checkbox"/>	රජපුර	<input type="checkbox"/>	පොලොන්තරුව	<input type="checkbox"/>
මහනුවර	<input type="checkbox"/>	මධිකලපුව	<input type="checkbox"/>	යාපනය	<input type="checkbox"/>	ඩිජ්‍යුමලය	<input type="checkbox"/>

- (ඒ) විහාග ප්‍රවේශ පැනය එවිම සැදුනා පැහැදිලිව ලිපිනය මියන ලද 9" X 4" ප්‍රමාණයේ රස 45.00ක මුද්දර ඇලවු මියුම් කවර 02 ක් අයදුම්පතුයට අමුණන ලද්දේ?
- (ඓ) (i) තපැල් ලිපිනය (සිංහලෙන්)
- (ii) තපැල් ලිපිනය (ඉංග්‍රීසි කැපිවල් අකුරින්)
05. (අ) මිට ප්‍රවේශ මෙම විහාගයට පෙනී සිටියේද?
- (ආ) විහාගයට පෙනී සිටින්නේ ප්‍රවේශ වනාවට නොවෙනම් මුද්දර ඇලවා තිබේද?

මුද්දර කොටුව (මුද්දර ඇලවා ජ්‍යෙ මත අත්සන තබන්න)

06. **අයදුම්කරුගේ සහතිකය**
මගේ දැනුම හා විශ්වාසය පරිදි
- (i) මෙම අයදුම්පතුයේ සැදුහන්කර ඇති තොරතුරු සහස, බවත් මෙම විහාගයට මා පෙනී සිටින්නේ ප්‍රවේශ වනාවට බැවින් විහාග ගැස්තු ගෙවීම අන්වයෙන බවත්, ප්‍රවේශ වනාවට නොවන බැවින් රු..... ක් විටිනා මුද්දර ඇලවා ඇති බවත් මෙම ඉල්ලම් පැනයට මා විභින් ඇලවා ඇති මුද්දර අවලංගු කිරීමට පෙර වලංගු වූ පාවිච්ච නොකරන ලද මුද්දර බවත් ප්‍රකාශ කරමි.
- (ii) යොඩු අමාත්‍යාංශය විභින් විහාග පිළිබඳව පනවා ඇති නිශ්චිතවලට එකඟව හියාකිරීමටත්, මෙම විහාගය පිළිබඳ ව්‍යවස්ථාව අනුව මා තුහුදුයකු බව පෙනීයෙන්, මගේ විහාගාල්පේෂණකරුවය අවලංගු කිරීමට ගනු ලබන කවර නො තිරනුයකට මම රිකහ වන බවත් සහතික කරමි.

දිනය

අයදුම්කරුගේ අත්සන

07. පොදුගලික ලිපිගොනු බාර විශය නිලධාරියාගේ / නිලධාරීනියාගේ සහතිකය

මෙම අයදුම්පත් බාර ගත්තා අවසාන දිනයට පෙර මා වෙත බාරදුන් බවත්, පොදුගලික ලිපිගොනුවේ ඇති තොරතුරුවලට අනුව අයදුම්කරු විභින් නිවැරදිව මෙම අයදුම්පත යම්පූරුත්තකර ඇති බවත්, මෙම කාර්යක්ෂමතා සඩුවුම් විහාගයට පෙනී සිටීමට අවශ්‍ය අනුව මා තුහුදුයකු බව පෙනීයෙන්, මගේ විහාගාල්පේෂණකරුවය අවලංගු ගෙනුකළ බවත් සහතික කරමි.

දිනය

නම සහ අත්සන

08. ආයතන ප්‍රධානීයාගේ සහතිකය

..... මහතා / මහත්මිය / මෙන්විය මෙම ආයතනයේ යෝං වෛද්‍ය වෛද්‍ය නිලධාරියකු/දන්ත ගෙවුම් නිලධාරියකු/දන්ත ගෙවුම් නිලධාරියකු වන අතර, අයදුම්පතුයෙහි දී තිබෙන තොරතුරු අයදුම්කරුගේ පොදුගලික ලිපිගොනුවේ ඇති තොරතුරු අනුව නිවැරදිව බවත්, මෙම විහාගයට පෙනී සිටින්නේ ප්‍රවේශ වනාවට මුද්දර අයදුම්පතුයට ඇලවා ඇති බවද/ මුද්දර ඇලවුමට වන/නොවන බවටද රු..... ක් විටිනා මුද්දර මෙම මුද්දර අයදුම්පතුයට ඇලවා ඇති බවද/ මුද්දර ඇලවුමට ඇත්තා බවටද මා ඉදිරිපිටදී අත්සන් කළ බවද සහතික කරමි

දිනය

ආයතන ප්‍රධානීයාගේ අත්සන
(රඛ්‍ය මුළුව තැබිය යුතුය)

09. විමධ්‍යගත කොට්ඨාග / විශේෂීන ව්‍යුහපාර ප්‍රධානීයාගේ සහතිකය

..... මහතා/ මහත්මිය/ මෙන්විය වෛද්‍ය නිලධාරියකු/ දන්ත ගෙවුම් වෛද්‍ය නිලධාරියකු ව්‍යුහයෙහි මගේ ආයතනයේ යෝං වෛද්‍ය සේවය කරන බවත්, අයදුම්පතුයෙහි දී තිබෙන තොරතුරු අයදුම්කරුගේ පොදුගලික ලිපි ගොනුවේ ඇති තොරතුරු අනුව නිවැරදිව බවත්, මෙම විහාගයට පෙනී සිටීමට තුළුව/ අයට සුදුසුකම් ඇති බවත් සහතික කරමි.

දිනය

විමධ්‍යගත කොට්ඨාග / විශේෂීන
ව්‍යුහපාර ප්‍රධානීයාගේ අත්සන
(රඛ්‍ය මුළුව තැබිය යුතුය)

(ඇංග්‍රීසි නොවාස් හා ගැන්නා)